

**බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවයේ පළාත් පාලන දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරී III ශ්‍රේණියට
බඳවා ගැනීමේ (විවෘත) තරඟ විභාගය - 2020**

බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවයේ පළාත් පාලන දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරී III ශ්‍රේණියට බඳවා ගැනීමේ (විවෘත) තරඟ විභාගය සඳහා, අයදුම්පත් කැඳවන දිනට පූර්වයෙන් බස්නාහිර පළාතේ අවම වශයෙන් අඛණ්ඩ වසර 3 ක ස්ථිර පදිංචිය සහිත පහත සුදුසුකම් ලත් අයවලුන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ

- අධ්‍යාපන සුදුසුකම්** - විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගත් විශ්ව විද්‍යාලයකින් ව්‍යාපාර කළමනාකරණය, රාජ්‍ය පරිපාලන, මූල්‍ය කළමනාකරණය හෝ වාණිජවේදී උපාධියක් ලබා තිබීම හෝ ගණකාධිකරණය හා විගණනය විෂය සහිතව පිළිගත් විශ්ව විද්‍යාලයකින් ලබා ගත් උපාධිය හෝ ශ්‍රී ලංකා කාර්මික විද්‍යාලය / ශ්‍රී ලංකා උසස් තාක්ෂණ ආයතනය විසින් පිරිනමන උසස් ජාතික ගණකාධිකරණය පිළිබඳ ඩිප්ලෝමාව / උසස් ජාතික වාණිජ ඩිප්ලෝමා සහතිකයක් ලබා තිබීම
- වෘත්තීය සුදුසුකම්** - අදාළ නොවේ
- පළපුරුද්ද** - අදාළ නොවේ
- කායික සුදුසුකම්** - බස්නාහිර පළාත තුල ඕනෑම ප්‍රදේශයක සේවය කිරීමට හා තනතුරේ රාජකාරි ඉටු කිරීමට ප්‍රමාණවත් ශාරීරික සහ මානසික යෝග්‍යතාවයකින් යුක්ත විය යුතුය
- වැටුප** - මෙම තනතුරට හිමි වැටුප් කේත අංකය MN 4 -2016 වේ.
වැටුප් පරිමාණය -රු. 31,490- 10 x445 -11x660 - 10 x730 - 5 x 750 -54,250 (රා.පරි.ව.03/2016 අනුව)
- සේවා කොන්දේසි** - මෙම තනතුර ස්ථිර විශ්‍රාම වැටුප් සහිත වන අතර විශ්‍රාම වැටුප් ක්‍රමය පිළිබඳව රජය විසින් ඉදිරියේදී ගනු ලබන ප්‍රතිපත්තිමය තීරණයන්ට යටත් විය යුතුය. බස්නාහිර පළාත් රාජ්‍ය සේවයේ පළාත් පාලන දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරී තනතුර සඳහා වන බඳවාගැනීමේ හා උසස් කිරීමේ පරිපාටිය අනුව සේවා කොන්දේසි තීරණය වේ.
- බඳවා ගැනීමේ ක්‍රමය** - ලිඛිත පරීක්ෂණයේදී ලකුණු ලබාගන්නා කුසලතා අනුපිළිවෙල මත සාමාන්‍ය සම්මුඛ පරීක්ෂණයකට භාජනය කිරීමෙන් අනතුරුව පවතින පුරප්පාඩු සංඛ්‍යාව සඳහා විවෘත ධාරාව යටතේ 100 % බඳවා ගනු ලැබේ.
- ලිඛිත පරීක්ෂණයේ විෂය නිර්දේශය**

ලිඛිත පරීක්ෂණය සඳහා පහත සඳහන් පරිදි ප්‍රශ්නපත්‍ර 02 කින් යුක්ත වේ.

ප්‍රශ්න පත්‍රය	කාලය	මුළු ලකුණු	සමත් ලකුණු
සාමාන්‍ය දැනීම	පැය 01	100	40%
අභියෝග්‍යතාව	පැය 01	100	40%

විභාග විෂය නිර්දේශය

සාමාන්‍ය දැනීම	මෙම ප්‍රශ්න පත්‍රය ආර්ථික, සමාජයීය, අධ්‍යාපන, විද්‍යාත්මක, සංස්කෘතික, දේශපාලනික මෙන්ම ක්‍රීඩා ක්ෂේත්‍රයට අදාළ දේශීය ,විදේශීය වශයෙන් වැදගත් වන්නා වූ කාලීන සිද්ධීන් පිළිබඳ අපේක්ෂකයාගේ දැනුම මැනීම සඳහා සකස් කෙරෙන ප්‍රශ්න වලින් සමන්විත වේ.
අභියෝග්‍යතාව	අපේක්ෂකයාගේ භාෂා හැකියාව, තර්කන ශක්තිය හා ගණිතමය හැකියාව පරීක්ෂා කිරීම සඳහා සකස් වූවකි.

9. පොදු සුදුසුකම්.

- ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු විය යුතුයි
- අයදුම්කරුවන් යහපත් චරිතයකින් යුක්ත විය යුතුයි
- අයදුම්පත් භාර ගන්නා අවසාන දින වන 2020.04.06. දිනට පූර්වයෙන් බස්නාහිර පළාත තුල අවම වශයෙන් අඛණ්ඩ වසර 03 ක ස්ථිර පදිංචිය තිබිය යුතුයි.
- තනතුරට බඳවා ගැනීම සඳහා අවශ්‍ය සියළුම සුදුසුකම් අයදුම්පත් කැඳවීමේ නිවේදනයේ /ගැසට් පත්‍රයේ සඳහන් වන දිනට සෑම ආකාරයකින්ම සම්පූර්ණ කර තිබිය යුතුය.
- අයදුම්පත් භාරගන්නා දිනට වයස අවුරුදු 21 ට නොඅඩු හා 35 ට නොවැඩි විය යුතුය. (දැනටමත් පළාත් රාජ්‍ය සේවයේ හෝ රාජ්‍ය සේවයේ නියුතු තනතුරේ ස්ථිර කරන ලද නිලධාරීන් සඳහා ඉහත උපරිම වයස් සීමාව අදාළ නොවේ.)
- බස්නාහිර පළාත තුල ඕනෑම ප්‍රදේශයක සේවය කිරීමට හා තනතුරේ රාජකාරි ඉටු කිරීමට ප්‍රමාණවත් ශාරීරික සහ මානසික යෝග්‍යතාවයකින් යුක්ත විය යුතුය.

10. විභාග ගාස්තු

සෑම අයදුම්කරුවෙකුම විභාග ගාස්තුවක් බස්නාහිර පළාත් සභාවට ගෙවිය යුතුය. මෙම විභාගය සඳහා විභාග ගාස්තුව රු.600/-කි. එම විභාග ගාස්තුව, බස්නාහිර පළාත් සභා ආදායම් ශීර්ෂ 20-03-02-99 ට බැර වන ලෙස අයදුම්පත්‍ර භාරගනු ලබන අවසාන දිනට හෝ ඊට ප්‍රථම, බස්නාහිර පළාත තුළ පිහිටා ඇති ඕනෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට මුදලින් ගෙවා ඔබගේ නමින් ලබා ගන්නා ගන්නා ලදුපත අයදුම්පත්‍රයේ නියමිත ස්ථානයේ නොගැලවෙනසේ අලවා තිබිය යුතුය. එහි ඡායාපිටපතක් ලෙස තබාගැනීම ප්‍රයෝජනවත් වනු ඇත. මෙම විභාගය සඳහා ගෙවන ලද ගාස්තුව කුමන කරුණක් නිසාවත් සම්පූර්ණයෙන්ම හෝ අර්ධ වශයෙන් හෝ ආපසු ගෙවනු නොලැබේ. තව ද විභාග ගාස්තුව සඳහා මුද්දර හෝ මුදල් ඇණවුම් භාරගනු නොලැබේ.

11. අයදුම් කිරීමේ ක්‍රමය

(අ) අයදුම්පත්‍රය මෙම නිවේදනයට යා කොට ඇති ආදර්ශ ආකෘතියට අනුකූලව කඩදාසියේ දෙපසම භාවිතා කරමින් ඒ 4 ප්‍රමාණයේ කඩදාසිවල පිළියෙළ කර අපේක්ෂකයා තම අත් අකුරින්ම පැහැදිලිව පිරවිය යුතුය. අංක 01 සිට 05 තෙක් ඡේදයන් පළමු පිටුවටද, අංක 06 සිට 09 දිවයට වන ඡේදයන් අනෙක් පිටුවලටද, ඇතුළත් වන සේ අයදුම්පත්‍ර පිළියෙළ කර ගත යුතුය. නියමිත ආදර්ශ ආකෘතියට අනුකූලවන, නියමිත දිනට පෙර විභාග ගාස්තු ගෙවා නොමැති හා නිවැරදිව සම්පූර්ණ කර නොමැති අසම්පූර්ණ තත්වයේ පවතින අයදුම්පත්‍ර කිසිදු දැනුම්දීමකින් තොරව ප්‍රතික්ෂේප කරනු ලැබේ. නිසි පරිදි අයදුම්පත්‍ර සම්පූර්ණ නොකිරීමෙන් සිදුවන පාඩුව අයදුම්කරුවන් විසින් දරාගත යුතුය. අයදුම්පත්‍රයේ ඡායා පිටපතක් ළඟ තබා ගැනීම ප්‍රයෝජනවත් වනු ඇත..

(ආ) සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍රය **2020.07.20** වැනි දින හෝ ඊට පෙර ලැබෙන සේ “ලේකම්, බස්නාහිර පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව, අංක 628, 10 වන මහල, ජනප්‍රිය සිටි ගොඩනැගිල්ල , නාවල පාර , රාජගිරිය” යන ලිපිනය වෙත ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතුය. අයදුම්පත්‍ර බහා එවන කවරයේ වම් පස ඉහළ කෙළවරේ “**බස්නාහිර පළාත් රාජ්‍ය සේවයේ විමර්ශන නිලධාරී III ශ්‍රේණියට බඳවා ගැනීමේ (විවෘත) තරඟ විභාගය** යන්න පැහැදිලි ලෙස සඳහන් කර එවිය යුතුය. අයදුම්පත් භාරගන්නා දිනට පසුව ලැබෙන කිසිදු අයදුම්පතක් භාරගනු නොලැබේ.

(ඇ) අයදුම්පත්‍ර ලැබුණු බව දන්වනු නොලැබේ. අයදුම්කරුවන් වෙත ප්‍රවේශපත්‍ර නිකුත් කළ වහාම එම සඳහන් කරමින් නිවේදනයක් බස්නාහිර පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවිය වන www.psc.wp.gov.lk වෙබ් අඩවියේ පළ කරනු ඇත. නිවේදනය පළවී දින 07 ක් ගතවූ පසුවත් ප්‍රවේශ පත්‍රය නොලැබුණි නම් දැන්වීමේ සඳහන් ආකාරයට ඒ බව බස්නාහිර පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභා කාර්යාලය වෙත දන්වා සිටිය යුතුය. ඔබ වෙත තබා ගත් අයදුම්පත්‍රයේ සහ මුදල් ගෙවූ කුවිතාන්සියේ ඡායා පිටපතක් ද, අයදුම්පත්‍රය ලියාපදිංචි කළ කුවිතාන්සිය ද, අතැතිව ඔබගේ සම්පූර්ණ නම, ලිපිනය, ජාතික හැඳුනුම්පත් අංකය හා විභාගයේ නම නිවැරදිව සඳහන් කරමින් බස්නාහිර පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභා කාර්යාලයෙන් විමසිය යුතුය.

12. විභාගයට ඇතුල්වීම:

- (අ) නිවැරදිව අයදුම්පත් යොමු කර ඇති සියලුම අයදුම්කරුවන් වෙත බස්නාහිර පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් ප්‍රවේශපත්‍ර නිකුත් කරනු ඇත. විභාගයට පෙනී සිටින අපේක්ෂකයෙකු තමාට නියමිත විභාග මධ්‍යස්ථානයේ දී විභාගයට පෙනී සිටිය යුතු අතර, එසේ පෙනී සිටින පළමු දිනයේදීම තම අත්සන සහතික කරවා ගත් ප්‍රවේශපත්‍රය ශාලාධිපති වෙත ඉදිරිපත් කළ යුතුය. තම ප්‍රවේශපත්‍රය ඉදිරිපත් නොකරන අපේක්ෂකයෙකුට විභාගයට පෙනී සිටීමට අවසර දෙනු නොලැබේ.
- (ආ) විභාගය පැවැත්වීම සම්බන්ධයෙන් බස්නාහිර පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් නියම කරන ලද නීතිරීතිවලට විභාග අපේක්ෂකයින් යටත් වේ. එම නීති රීති උල්ලංඝනය කළහොත් බස්නාහිර පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් පනවනු ලබන ඕනෑම දඬුවමකට යටත්වීමට ඔවුන්ට සිදුවනු ඇත.

13. අපේක්ෂකයාගේ අනන්‍යතාවය:

තමා පෙනී සිටින සෑම විෂයයක් සම්බන්ධයෙන්ම විභාග ශාලාධිපති සෑහීමකට පත්වන අයුරින් අපේක්ෂකයන් විභාග ශාලාවේ දී තම අනන්‍යතාව ඔප්පු කර සිටිය යුතුය. අපේක්ෂකයන්ගේ අනන්‍යතාව සනාථ කිරීම සඳහා පහත සඳහන් ලියවිලි වලින් එකක් විභාග ශාලාධිපති වෙත ඉදිරිපත් කළ යුතුය.

- i) පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරන ලද වලංගු ජාතික හැඳුනුම්පත
- ii) ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද වලංගු විදේශ ගමන් බලපත්‍රය

14. සාවද්‍ය තොරතුරු ඉදිරිපත් කිරීම:

අපේක්ෂකයෙකුට සුදුසුකම් නොමැති බව අනාවරණය වුවහොත් විභාගයට පෙර හෝ විභාගය පවත්වන අතරතුරදී හෝ විභාගයෙන් පසුව හෝ ඕනෑම අවස්ථාවක දී, ඔහුගේ/ඇයගේ අපේක්ෂකත්වය අවලංගු කිරීමට ඉඩ ඇත. අයදුම්කරු විසින් ඉදිරිපත් කරන ලද තොරතුරු ඔහු/ඇය එය සාවද්‍ය බව දැන දැනම ඉදිරිපත් කර ඇති බව හෙළිවුවහොත්, එසේ නැති නම් යම් වැදගත් කරුණක් ඔහු/ඇය විසින් උවමනාවෙන්ම යටපත් කර ඇති නම්, ඔහු/ඇය රජයේ සේවයෙන් පහ කිරීමට ඉඩ ඇත. මේ සම්බන්ධව බස්නාහිර පළාත් රාජ්‍ය සේවා කාර්ය පරිපාටික රීති සංග්‍රහයේ 47 වගන්තිය ප්‍රකාරව කටයුතු කරනු ලැබේ.

15. විභාග ක්‍රමය:

- i) අපේක්ෂකයෙකු විභාගයේ දී පෙනී සිටින සියලුම ප්‍රශ්න පත්‍රවලට එකම භාෂාවකින් පිළිතුරු ලිවිය යුතුය.
- ii) මෙම විභාගය බස්නාහිර පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් දත්වනු ලබන ඉදිරි දිනයකදී පවත්වනු ලැබේ.

16. මෙම විභාගයෙන් සුදුසුකම්ලත් අපේක්ෂකයින්ගේ නම් ඇතුළත් ප්‍රතිඵල ලේඛනය බස්නාහිර පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ www.psc.wp.gov.lk නිල වෙබ් අඩවියේ පළ කරනු ඇත.

17. නිවේදනයේ සඳහන් සුදුසුකම් සපුරා ඇති බව දක්වමින්, මෙම නිවේදනයට අනුකූලව සකසා ඇති හා නියමිත විභාග ගාස්තු ගෙවා නියමිත දිනට හෝ එදිනට පෙර හෝ අයදුම්පත් ඉදිරිපත් කර ඇති, සියලුම අයදුම්කරුවන්ට නියමිත සුදුසුකම් සපුරා ඇතැයි යන පූර්ව නිගමනය මත තරඟ විභාගයට පෙනී සිටීමට බස්නාහිර පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් ඉඩදෙනු ලැබේ. සෑම ආකාරයකින්ම සම්පූර්ණ වී නැති අයදුම්පත්‍ර කිසිදු දැනුම් දීමකින් තොරව ප්‍රතික්ෂේප කරනු ඇත. තැපැල් කිරීමේ දී අයදුම්පතක් නැතිවීම හෝ ප්‍රමාද වීම ගැන කෙරෙන කිසිම පැමිණිල්ලක් සලකා බලනු නොලැබේ. අපේක්ෂකයෙකුට විභාග ප්‍රවේශ පත්‍රයක් නිකුත් කිරීම ඔහු හෝ ඇය මෙම තනතුර සඳහා සුදුසුකම් සපුරා ඇති බවට පිළිගැනීමක් ලෙස සලකනු නොලැබේ. අයදුම්කරුවන් සම්මුඛ පරීක්ෂණයට කැඳවා නිවේදනයට අනුව අදාළ සුදුසුකම් තිබේදැයි පරීක්ෂා කරන අවස්ථාවේදී අවශ්‍ය සුදුසුකම් නොමැති බව අනාවරණය වුවහොත් ඔහුගේ/ඇයගේ අපේක්ෂකත්වය අවලංගු කෙරෙනු ඇත.

18. මෙම දැන්වීම හා ආදර්ශ අයදුම් පත්‍රය බස්නාහිර පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ www.psc.wp.gov.lk නිල වෙබ් අඩවියේද පළ කර ඇත.

19. අයදුම්පත් කැඳවීමේ නිවේදනයට අදාළ කරුණු හෝ එම නිවේදනයෙන් ආවරණය වන / නොවන ඕනෑම කරුණක් සම්බන්ධයෙන් බස්නාහිර පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ තීරණය අවසාන තීරණය වේ.

20. මෙම ගැසට් නිවේදනය සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි අනුවාද අතර යම් අනනුකූලතාවයක් ඇතිවුවහොත් එවිට සිංහල භාෂා පාඨය බල පැවැත්විය යුතුය.

නිල ක් සෙනරත්
ලේකම්,
පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව,
බස්නාහිර පළාත.
2020.06.18.

ආදර්ශ අයදුම්පත්‍රය

බස්නාහිර පළාත් රාජ්‍ය සේවයේ පළාත් පාලන දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරී III ශ්‍රේණියට බඳවා ගැනීමේ (විවෘත) තරඟ විභාගය

විභාග අංකය

(කාර්යාලීය ප්‍රයෝජන සඳහා)

විභාගයට පෙනී සිටින භාෂා මාධ්‍යය(අදාළ අක්ෂරය කොටුව තුළ ලියන්න)

සිංහල - S
දෙමළ - T
ඉංග්‍රීසි - E

01. 1.1 සම්පූර්ණ නම(ඉංග්‍රීසි කැපිටල් අකුරින්) -.....
(උදා : HERATH MUDIYANSELAGE SAMAN KUMARA GUNAWARDHANA)

1.2 මූලකුරු සමඟ අගට යෙදෙන නම (ඉංග්‍රීසි කැපිටල් අකුරින්):

(උදා: H.M.S.K.GUNAWARDHANA,)

1.3 සම්පූර්ණ නම(සිංහලෙන්/දෙමළෙන්)-.....

1.4 ජාතික හැඳුනුම්පත් අංකය

--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--

02. 2.1 ස්ථීරව පදිංචි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය-.....

2.3 බස්නාහිර පළාතේ ස්ථීරව පදිංචිව සිටින කාල සීමාව-.....

03. 3.1 ස්ථීර ලිපිනය(ඉංග්‍රීසි කැපිටල් අකුරින්).....
.....
ස්ථීර ලිපිනය(සිංහලෙන්/දෙමළෙන්)

3.2 විභාග ප්‍රවේශ පත්‍රය එවිය යුතු ලිපිනය:

i. සිංහලෙන්/දෙමළෙන්-.....

ii. ඉංග්‍රීසි කැපිටල් අකුරින්-.....

3.3 දුරකථන අංකය:

ස්ථාවර

ජංගම

--	--	--	--	--	--	--	--	--	--

--	--	--	--	--	--	--	--	--	--

❖ විභාගය සම්බන්ධ සියළු තොරතුරු ඉහත සඳහන් කරනු ලබන ජංගම දුරකථන අංකයට SMS ක්‍රමය මගින් යවනු ලබන බැවින් වලංගු දුරකථන අංකයක් සඳහන් කරන්න.

04. ස්ත්‍රී/පුරුෂ භාවය -(අදාළ කොටුව තුළ √ යොදන්න)

පුරුෂ -

ස්ත්‍රී

05. 5.1 විවාහක/අවිවාහක බව- (විවාහක-2, අවිවාහක- 1)

(අදාළ අංකය කොටුව තුළ ලියන්න)

5.2 උපන් දිනය - වර්ෂය

--	--	--	--

මාසය

--	--

දිනය

--	--

5.3 අයදුම්පත් භාර ගන්නා අවසාන දිනට වයස අවුරුදු: මාස..... දින

06. උපාධිය පිළිබඳ විස්තර (උපාධි සහතිකයේ හා විස්තරාත්මක සහතිකයේ (Detailed Certificate) පිටපත් ඇමිණිය යුතුයි)

- i. ලබා ඇති උපාධිය :
- ii. උපාධියේදී හදාරන ලද විෂයයන් :
- iii. විශ්ව විද්‍යාලයේ නම :
- iv. උපාධි සහතිකය වලංගු දිනය:

07. 7.1 දැනටමත් බස්නාහිර පළාත් රාජ්‍ය සේවයේ / රාජ්‍ය සේවයේ, සේවයේ නියුතු තනතුරේ ස්ථිර කරන ලද අයෙක්ද? ඔව්/ නැත

7.2 පිළිතුර " ඔව් " නම් දැනට දරන තනතුර :

7.3 සේවා ස්ථානය :

7.4 සේවයට පත්වූ දිනය :

7.5 සේවය ස්ථිර කල දිනය :

08 විභාග ගාස්තු ගෙවූ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය -

ලදුපත් අංකය -

දිනය -

ලදුපත මෙම කොටුව තුල නොගැලවෙන සේ අලවන්න

(ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකට මුදල් ගෙවා ලබාගන්නා ලද බ.ප. 1 ලදුපත පමණක් වලංගු වේ.)

09. අයදුම්කරුගේ සහතිකය

..... වන මා විසින් මෙම අයදුම්පතේ සඳහන් කර ඇති තොරතුරු මාගේ දැනීමේ හා විශ්වාසයේ හැටියට සත්‍ය හා නිවැරදි බව සහතික කරමි. මා විසින් සපයා ඇති තොරතුරු සාවද්‍ය යැයි සොයාගනු ලැබුවහොත් බස්නාහිර පළාත් රාජ්‍ය සේවයේ පළාත් පාලන දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරී III ශ්‍රේණියේ තනතුරට පත් කිරීම සඳහා වූ මාගේ හිමිකම් නොසලකා හරිනු ලැබීමට හැකි බව මම හොඳාකාරවම දනිමි.

දිනය

අයදුම්කරුගේ අත්සන

10. අයදුම්කරුගේ අත්සන සහතික කිරීම-

මෙම අයදුම්පත ඉදිරිපත් කරනු ලබන.....මයා/මිය/මෙනවිය මා පෞද්ගලිකව දන්නා හඳුනා බවත්, ඔහු ඇය නියමිත විභාග ගාස්තුව ගෙවා ඇති බවත්,එම ලදුපත අයදුම්පතෙහි අලවා ඇති බවත්, ඔහු/ඇයවැනි දින මා ඉදිරිපිට දී ඔහු/ඇය ගේ අත්සන තැබූ බවත්,සහතික කරමි.

.....
අත්සන සහතික කරන්නාගේ

අත්සන හා නිල මුද්‍රාව

දිනය-.....

සහතික කරන්නාගේ සම්පූර්ණ නම -.....

තනතුර -.....

ලිපිනය -.....

අත්සන සහතික කිරීම

(අයදුම්පතේ හා විභාග ප්‍රවේශ පත්‍රයේ අත්සන් සහතික කිරීමට බලය ලත් අයෙකු විසින්, අයදුම්කරුගේ අත්සන සහතික කල යුතුයි. අපේක්ෂකයාගේ අත්සන, රාජ්‍ය සේවයේ නියුතු අයෙකු නම් ආයතන ප්‍රධානියා හෝ බලය පැවරූ නිලධාරියෙකු විසින්ද, සෙසු අපේක්ෂකයන්ගේ අත්සන් රජයේ විද්‍යාලයක විදුහල්පතිවරයෙකු, සාමදාන විනිශ්චයකාරවරයෙකු,දිවුරුම් කොමසාරිස්වරයෙකු, නීතිඥයෙකු, ප්‍රසිද්ධ නොතාරිස්වරයෙකු, ත්‍රිවිධ හමුදාවේ අධිකාරී බලය ලත් නිලධාරියෙකු , පොලිස් සේවයේ ගැසට් කල තනතුරක් දරණ නිලධාරියෙකු, රු. 498,960/- වැඩි වාර්ෂික වැටුපක් ලබන රාජ්‍ය / පළාත් රාජ්‍ය සේවයේ මාණ්ඩලික ශ්‍රේණියේ ස්ථිර තනතුරක් දරණ නිලධාරියෙකු, බෞද්ධ විහාරයක විහාරාධිපති හෝ නායක ස්වාමීන්වහන්සේ කෙනෙකු, පූජ්‍ය පක්ෂයේ සැලකිය යුතු තත්වයක් දරන පූජක කෙනෙකු යන මොවුන්ගෙන් කවරෙකු හෝ ලවා සහතික කරනු ලැබිය යුතුය.)

11. දැනටමත් රාජ්‍ය සේවයේ නියුතු වූවන් සඳහා

I. ආයතන ප්‍රධානියාගේ සහතිකය

.....මහතා/ මහත්මිය/මෙනවිය ගේ ඉල්ලුම් පත්‍රය ඉදිරිපත් කරමි. ඔහු / ඇය මෙම අමාත්‍යාංශයේ / දෙපාර්තමේන්තුවේ (ස්ථීර තනතුර)වශයෙන් සේවය කරන බවත්, මෙම තනතුර සඳහා ඔහු /ඇය තෝරා ගනු ලැබුවහොත් ,සේවයෙන් නිදහස් කළ හැකි / නොහැකි බව දන්වමි

දිනය:

.....

(ආයතන ප්‍රධානියාගේ අත්සන හා නිල මුද්‍රාව)

තනතුර

අමාත්‍යාංශය / දෙපාර්තමේන්තුව